

සවියෝජිත පෙරට - අපි එකට
e-ඉගෙනුම් පාසල
හොරණ අධ්‍යාපන කලාපය

ශ්‍රේණිය	විෂයය	වාරය	පාඩම
9	ඉතිහාසය	2	04. ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය



සැකසුම-මේස මල්හාරි
බප/හො විද්‍යාගම ක.වි

ඉන්දියාව තුළ යුරෝපීය බලපෑම්



අරාවි



පාතුගිසි



ලන්දේසි



ඉංග්‍රීසි

පෘතුගීසීන් ඉන්දියාව තුළ බලය පිහිටුවීම



වස්කෝද ගාමා
ඉන්දියාවට
පැමිණෙන විට
ඉන්දියාවේ
දේශපාලන එක්සත්
කමක් නොතිබිණි

විජය නගර් රාජ්‍ය
හැරුණු විට කුඩා
ස්වාධීන රාජ්‍ය
රාශියක් පැවතුනි




විජය නගර් රාජ්‍ය

රාජධානි අතර එක්සත් කමක් නොතිබීම නිසා පෘතුගීසීන්ට ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ කීපයක බලය පැතිරීමට හැකි විය.

1509 දී පෙරදිග පෘතුගීසී ප්‍රතිරාජ්‍යා වශයෙන් අපොන්සෝද අල්බුකර්ක් පත්විය

ගෝව තම පෙරදිග පෘතුගීසී මධ්‍යස්ථානය කර වෙරළ බඩ ප්‍රදේශ වල තම බලය පැතිරවීමට ඔහුට හැකියාවක් ලැබුණි



ලන්දේසීන් ඉන්දියාව තුළ බලය පිහිටුවීම

1602 දී ලන්දේසීන් පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිටුවා පළමු වරට පෘතුගීසීන්ට තර්ජනයක් එල්ල කළහ.




VOC සමාගම



ඔවුන් මුල් වරට
අවධානය යොමු
කළේ අග්නි දිග
ආසියාතික ප්‍රදේශ
වල ඇති කුලු බඩු
දිවයින කෙරෙහිය

දීප්ත කුක් නැමැති ලන්දේසි ජාතිකයා ඉන්දියාවේ ලන්දේසි බලය පැතිරවීමට සමත් විය



ඉංග්‍රීසින්ගේ පැමිණීම

බිකානායයන් පෙරදිග
ඉන්දියානු වෙළඳ
සමාගම පිහිටුවා 17 වන
සියවසේදී ආසියාවට
පැමිණියහ

මුල් කාලයේදී ජාවා
සුමාත්‍රා ප්‍රදේශ වල
පමණක් අවධානය
යොමු කළහ



ප්‍රංශයේ පැමිණීම


1664 දී පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම පිහිටුවා ගන්නා ලදී

1668 දී සුරාච්චිදී වෙළඳ ගබඩාවක් ඉදිකරන ලදී

අනතුරුව පොන්ඩිචෙරි, කරිකාල් හා චන්ද්‍රනගර් යන ප්‍රදේශ වල ප්‍රංශ බලකොටු ඉදිවිය



මුගල් අධිරාජ්‍ය



මුගල් අධිරාජ්‍යට පදනම සපයන ලද්දේ බාබුර් නැමති
පාලකයා විසිනි

මහා අක්කාර් රජු විසින් මෙම මූගල් බලය අධිරාජ්‍ය තත්වයට පත් කරන ලදී

ජනන්ගීර් සහ ෂා ජහන් රජ වරුන්ගේ කාලයේදී මූගල් අධිරාජ්‍ය තව තවත් බලවත් විය



ශා ජහන් රජු



ජනන්ගීර් රජු

ඔරංජෙබ්ගේ යුගයේදී මූගල් අධිරාජ්‍ය පරිහාණියට පත් විය

ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීම

ඉන්දියාවේ මුගල් අධිරාජ්‍ය පිරිහීමත් සමඟ විවිධ ජාතීන් විසින් ස්වාධීන රාජධානි බිහි කර ගත්හ

මෙම කුඩා රාජධානි අතර එක්සත් කමක් නොතිබීම නිසා ඉංග්‍රීසීන්ට එය වාසිදායක විය

මේ අනුව මදුරාසිය මුල්කරගෙන ඉංග්‍රීසීන්ද පොන්ඩිචේරිය මුල් කරගෙන ප්‍රංශයද ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ වල බලය පතුරවා හැරියහ.

1761 දී ඉංග්‍රීසීන් පොන්ඩිචේරිය අල්ලා ගැනීමෙන් පසු ඉන්දියාවේ ප්‍රංශ බලය දුර්වල විය

ඉංග්‍රීසින් ඉන්දියාවේ බලය අල්ලා ගත් ආකාරය

යුද්ධ
මගින්

උපාය ශීලි
ක්‍රියා මාර්ග
මගින්




උපකාරක
ගිවිසුම්
ක්‍රමය

අස්වාමික
න්‍යාය

උපකාරක ගිවිසුම් ක්‍රමය

උපකාරක ගිවිසුම් ක්‍රමය යටතේ අභ්‍යන්තර හෝ බාහිර සතුරු කරදර ඇති ස්වදේශීය පාලකයින් සමඟ සබඳතා පවත්වා එම ප්‍රදේශ වල ඉංග්‍රීසි හමුදාව නතර කරන ලදී

මෙම ක්‍රමය යටතේ මයිසූර් හා හයිද්‍රාබාද් යන ප්‍රදේශ අල්ලා ගත්හ



අස්වාමික න්‍යාය

නීත්‍යානුකූලව රජ පරපුරට
අයත් උරුමක්කාරකයෙකු
නොමැතිව මිය යන
පාලකයින්ගේ රාජධානි
වෙළඳ සමාගමට අයිති
කර ගැනීම

ජායිපූර් හා නාග්පූර් මෙම
ක්‍රමය යටතේ අල්ලා ගත්
රාජධානි වේ.



සිපොයි කැරැල්ල-1857

ඉංග්‍රීසින් යටතේ බඳවා ගෙන සිටි
ඉන්දියානුවන් සිපොයි හමුදාව
ලෙස හඳුන්වයි




එන්පීල්ඩ් නම් රයිපල් වර්ගයට ග්‍රීස් තවරා ඇතැයි සිතූ සැකය

ආසන්න හේතුව



ඉංග්‍රීසින් ප්‍රදේශ අත්පත් කරගැනීමේදී ගත් ක්‍රියා මාර්ග

ඉංග්‍රීසි වෙළඳ සමාගමේ පාලනය



කැරැල්ලට බලපෑ හේතු

ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා දේශීය කර්මාන්ත අහා වියට යාම


ඉංග්‍රීසින් තමන්ගේ වාසිය සඳහා කටයුතු කිරීම

ස්වදේශිකයින්ගේ ඇදහිලි නොසලකා හැරීම

ක්‍රිස්තියානි ආගම පැතිරවීමට ගත් උත්සහය

සිපොයි හටයින් තුළ ඉංග්‍රීසින් කෙරෙහි ඇතිවූ කළකිරීම

මංගල් පාණ්ඩේ නැමති හමුදා හටයෙක් ඉංග්‍රීසි
හමුදාවට වෙඩි තබනු ලැබීය



සිපොයි හටයින් දිල්ලියට කඩා වැදී දිල්ලි නගරය අල්ලා ගන්නා ලදී.



ඉන්පසු දිල්ලියේ මුගල් පාලකයෙකු වූ බහදුර් ෂා ඉන්දියාවේ අධිරාජ්‍යයා වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී



වසරකට වැඩි කාලයක් උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසක් කැරලි කරුවන් අතට පත් වී තිබිණි



1858 වන විට නැවතත් එම ප්‍රදේශ ඉංග්‍රීසින් විසින් යටත් කර ගන්නා ලදී

అచ్యుత తా





පොදු සැලැස්මක්
නොතිබීම

කැරැල්ල අසාර්ථක
විමට හේතු

මධ්‍යගත
නායකත්වයක්
නොතිබීම

සටන් කාමීන්
අතර
සන්නිවේදනය
දුර්වල වීම

ඉංග්‍රීසි හමුදාවට
මුහුණ දීමට අවි
ආයුධ නොතිබීම



කැරැල්ලේ ප්‍රතිඵල

පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමෙන් මිදී ඉන්දියාවේ පාලනය බ්‍රිතාන්‍ය රජය වෙතට පවරා ගැනීම

තවදුරටත් ඉන්දියානු ප්‍රදේශ අත්පත් කර නොගැනීමට එකඟ වීම

ඉන්දියානුවන්ට ආගමික නිදහස ලබා දීම


සංවිධානාත්මක ලෙස ඉන්දියානු ජාතික ව්‍යාපාරය මෙහෙය වීමට අනුබල ලැබීම

ජාතික සංගමය පිහිටු වීමේ පසුබිම

ඉන්දියානු ජාතිකත්වය
පිළිබඳ හැඟීම් ජනනය
වීම




රාම මෝහන්
රෝයි හින්දු
පුනරුද
ව්‍යාපාරයේ
පුරෝගාමියා විය



ඔහු විසින් බ්‍රහ්ම
සමාජය පිහිටුවනු
ලැබිණි



ආගමික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ සංවිධාන



ඉන්දියානු ජාතිකත්වය ගොඩනැංවීම

දේශන පැවැත්වීම

පුවත් පත් මගින්
ජනතාව දැනුවත්
කිරීම



නව පාසල් පිහිටුවීම

කාන්තාවන්ට
අධ්‍යාපනය
ලබා දීම



ඉන්දියානුවන් තුළ දේශානුරාගය වර්ධනය වීමට බලපෑ හේතු

→ ව්‍යාපාරයන් යටතේ ඉන්දියාව දේශපාලන වශයෙන් එක්සත් වීම

→ මහා මාර්ග හා සන්නිවේදනය දියුණු වීම

→ ඉංග්‍රීසින් ඉන්දියානුවන් පහත් කොට සැලකීම

→ බටහිර අධ්‍යාපනය ලැබූ ඉංග්‍රීසි උගතුන් බිහි වීම

→ උගත් මධ්‍යම පන්තිය දේශානුරාගය වර්ධනය කිරීම පිණිස විවිධ මාධ්‍ය යොදා ගැනීම

ඉන්දියානු ජාතික සංගමය පිහිටුවීම



මෙම සංගමයේ නිර්මාතෘ ඇලන් ඔක්ටවියන් හියුම් නැමැත්තාය



1885 දෙසැම්බර් මස බොම්බායේදී ඉන්දියානු ජාතික සංගමය පිහිටුවීය

ඩබ්.සී.බෙනර්ජි ඉන්දියානු ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා විය

මිත්‍රත්වය හා සහයෝගීතාව
වර්ධනය කිරීම

අදහස් යෝජනා
එක්රැස්කොට
සමාජ ගැටලු
අධ්‍යයනය

ඉන්දියානු ජාතික
සංගමයේ අරමුණු

ඉන්දියානුවන් තුළ
ජාතික හැඟීම් දියුණු
කිරීම

අනාගත සැලසුම් හා
යෝජනා ඉදිරිපත්
කිරීම

ඉන්දියානු ජාතික සංගමය තුළ
මධ්‍යස්ථවාදීන්ගේ ක්‍රියා කලාපය



නීතිඥයින්, ඉංජිනේරුවන්
හා වෛද්‍යවරුන්ගෙන්
සෑදුණු පිරිසක් විය

ඔවුන් හැකි තරම්
ආණ්ඩුව සමඟ
සහයෝගයෙන්
කටයුතු කරන ලදී

ඔවුන් උගත්
පිරිසක් වූ අතර
නගර වල සිට
පැමිණි පිරිසකි

බලධාරීන්ට පෙත්සම්
ඉදිරිපත් කිරීම

ඔවුන් සමඟ සාකච්ඡා
කිරීම

රැස්වීම් පැවැත්වීම

ජාතික සංගමය තුළ අන්තවාදීන්ගේ ක්‍රියා කලාපය

→ රැඩිකල් මත දරන තරුණ පිරිසක් බිහිවීම

→ ආණ්ඩුව සමඟ සටන් කාමී පිළිවෙතක් අනුගමනය කරන ලදී

→ ව්‍යාජව භාණ්ඩ වර්ජනය කරන ලදී. ස්වදේශීය ව්‍යාපාරය පෙරමුණ ගන්නා ලදී

→ දේශීය කර්මාන්ත දියුණු කිරීම

අන්තවාදීන්ට නායකත්වය දුන් පිරිස



Lala Lajpat Roy



Bal Gangadhar Tilak



Bipin Chandra Pal

ලාල් බාල් සහ පාල්

ඉංග්‍රීසින් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ

1909 මොර්ලි මිනටෝ
ප්‍රතිසංස්කරණය

1919 මොන්ටේගු වෙම්ස්ලර්ඩ්
ප්‍රතිසංස්කරණය

ජීව රාජ්‍ය
සංකල්පය



ඉන්දියාව චිකාගාස් යටතේ පවතින
අතර රටේ පාලන බලතල
ඉන්දියානුවන්ට පැවරීම



ඇනී බෙසන්ට්



බාල් ගංගාධාර් තිලක්

රෝලට් පනත



ඕනෑම පුද්ගලයෙකු නඩු විභාගයකින් තොරව වසර දෙකක් බන්ධනාගාර ගත කිරීමට රජයට බලය ලැබුණි



මෙම පනතට එරෙහිව සත්‍යාග්‍රහ ව්‍යාපාරයක් ඇරඹිණි. මෙය මහත්මා ගාන්ධි තුමාගේ අවිහිංසා වාදී සටන් ක්‍රමයකි.



ජලියන්වාලා බාග් ඛේදවාචකය



නිරායුධ ඉන්දියානුවන් පිරිසකට හමුදාව වෙඩි තැබීම

සහයෝගිතා වර්ජනය



ඉංග්‍රීසින් ප්‍රධානය කළ පදවි නාම ආපසු ලබා දීම



විදේශීය භාණ්ඩ වර්ජනය



උසාවි ඇතුළු රජයේ කාර්යාල වර්ජනය



ව්‍යවස්ථාදායක සභාව වර්ජනය



DESHBANDHU CHITTARANJAN DAS WAS THE FIRST MAYOR OF KOLKATA (1924 - 1925)

සී.ආර් දාස් මහතා



මහත්මා ගාන්ධි තුමා

1920-1947 කාලය තුළ ජාතික සංගමයේ ක්‍රියාකාරීත්වය



→ සත්‍යග්‍රහ පැවැත්වීම

→ රජයට සහය නොදැක්වීම

→ විරෝධතා පා ගමන්

→ සිවිල් නීති කඩ කිරීම

අ

ඒ

ආ

ඊ

ඈ

ලා

ආ

මුස්ලිම් ලීගය පිහිටුවීම

All-India Muslim League



Flag of the All-India Muslim League, featuring a white crescent moon and a five-pointed star on a green field.

මුස්ලිම්
ජාතිකයන්ගේ
අයිතිවාසිකම් දිනා
ගැනීම



අගර්‍ධාන් 1906

ඉංග්‍රීසීන් අනුගමනය කළ උපාය මාර්ග

අත්අඩංගුවට ගෙන
බන්ධනාගාර ගත කිරීම

වෙඩි තැබීම

බෙංගාලය දෙකඩ කරවීම

පුවත්පත් තහනම

මුද්‍රණාල සිල් තැබීම

යුද්ධ නීතිය ප්‍රකාශ කිරීම

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ලබා දීම



බාල් ගංගාධාර් තිලක්



මහත්මා ගාන්ධි



ඡවහර්ලාල් සේන්

බෙංගාලය දෙකඩ වීම

20 වන සියවසේදී
ඉන්දියාවේ පැවති
විශාලම පළාතයි

විවිධ ජන කොටස් මෙහි
ජීවත් විය

ජනතාව අතර බේද
අවුලුවා 1905 වර්ෂයේදී
බෙංගාලය දෙකඩ
කරවීය



මහත්මා ගාන්ධි තුමාගේ කටයුතු

විම්පරන් දිස්ත්‍රික්කයේ ඉන්ඩිගෝ
වගා කළ ගොවි ජනතාවගේ ගැටලු
වලට විසඳුම් සෙවීම

විම්පරන් ව්‍යාපාරය



Champaran Satyagraha



බේදා ව්‍යාපාරය

ගුජරාටයේ බේදා ප්‍රාන්තයේ
වසංගත රෝග හා නියඟය නිසා
ජීඩාවට පත් ජනතාවට සහන
සැලසීම



Kheda Satyagraha

දණ්ඩි පා ගමන

ලුණු සඳහා ඉංග්‍රීසි ආණ්ඩුව අධික
බදු මුදලක් පනවා ඔවුන් එයින්
විශාල ලාභයක් ලැබීමට විරෝධය
පෑම

Salt March or Dandi March



ඉන්දියාවට නිදහස ලැබීම

1935 ඉන්දියාවට නව ආණ්ඩු ක්‍රම පනතක් ලැබිණි. මේ නිසා ෆෙඩරල් ව්‍යුහයකින් යුත් පාලන ක්‍රමයක් ලැබුණි

1937 දී පැවැත්වූ මැතිවරණයෙන් ජාතික සංගමයට බහුතර බලයක් ලැබුණි.

1939 දෙවන ලෝක යුද්ධයට ඉන්දියානුවන්ව බලයෙන් ඇදා ගැනීම නිසා ජාතික සංගමය විරුද්ධ විය

ලෝක යුද්ධයේදී ඉංග්‍රීසීන්ට සහාය දුන හොත් අභ්‍යන්තර
පාලන බලය ඉන්දියානුවන්ට ලැබෙන බව ඉංග්‍රීසීන් ප්‍රකාශ
කරන ලදී

මේ වන විට මොහොමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන්
යුත් මුස්ලිම් ලීගය මුස්ලිම් ජනතාව වෙනුවෙන් සටන්
වැද්දි

ඉංග්‍රීසීන් ඉන්දියාවෙන් පිටවෙනු සටන් පාඨය යටතේ
මහත්මා ගාන්ධි තුමා දැඩි සටනක් ආරම්භ කළහ

1946 සැප්තැම්බර් මස ඉන්දියාවේ තාවකාලික ආණ්ඩුවක්
පිහිටුවනු ලැබීය

අවසන් බ්‍රිතාන්‍ය ප්‍රතිරාජ්‍යා වශයෙන් පත්ව ආ
මවුන්ට්බැටන් සාමී ඉන්දියානුවන්ට බලය පැවරීමේ
කටයුතු ඉක්මන් කරවීය

1947 වර්ෂයේ අගෝස්තු 15 ඉන්දියාව සම්පූර්ණයෙන්
නිදහස ලැබීය

එරට නිදහස ලබන සමය වන විට ඉන්දියාව හා
පකිස්ථානය යනුවෙන් රට දෙකඩ වීමක් සිදු විය

ඉන්දියානු නිදහස් සටනේ කැපී පෙනෙන නායකයෝ



දඩාබායි
නඹරෝජී

- 1825 බොම්බායේ උපත ලබන ලදී
- ඉන්දියානු ජාතික සංගමය පිහිටුවීමේ පුරෝගාමියෙකු විය.
- මධ්‍යස්ථ මතධාරියෙකි.
- ඉන්දියාවේ ආර්ථික නිදහස පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වීය
- **ඉන්දියාවේ සම්භාවනීය මහල්ලා** යන අනවර්ථ නාමයෙන් හඳුන්වයි




සුරේන්ද්‍රනාත්
බැනර්ජි

- 1848 දී කල්කටාවේ උපත ලැබීය
- සිවිල් සේවයට බැඳුණු ප්‍රථම ඉන්දියානුවා විය
- රිපන් විද්‍යාලය නමින් පාසලක් ආරම්භ කරන ලදී.
- බෙංගාලය නමින් පුවත් පතක් ආරම්භ කරන ලදී
- 1876 දී ඉන්දියානු ජාතික සංවිධානය පිහිටුවනු ලැබීමේ
- මධ්‍යස්ථ මත ධාරියෙකි



බාල් ගංගාධාර්
තිලක්

- 1856 දී මහා රාජ්‍ය ප්‍රදේශයේ උපත ලැබීය
- ඩෙකැන් අධ්‍යාපන සමාජය යනුවෙන් සංවිධානයක් පිහිටුවීය
- කේශරී හා මරාඵ යනුවෙන් පුවත් පත් දෙකක් ආරම්භ කළහ



මහත්මා
ගාන්ධි තුමා

- 1869 මොහන්දාස් කරම්චන්ද් ගාන්ධි තුමා හෙවත් මහත්මා ගාන්ධි තුමා උපත ලැබීය
- අප්‍රිකාවේදී නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන ලදී. එහිදී වර්ණභේද වාදයට විරුද්ධව කටයුතු කරන ලදී
- අවිහිංසාවාදී ක්‍රමයට නිදහස් සටන මෙහෙය වීය
- තම රටේ නිෂ්පාදන අගය කරන ලදී.
- 1927 දී මෙතුමා ලංකාවට පැමිණියේය



මවුලානා අබුල් කලාම්
අසාද්

- 1888 දී උපත ලැබීය
- ඉන්දියානු ජාතික සංගමය තුළ කැපී පෙනෙන මුස්ලිම් නායයෙක් විය.
- අල්හිලාල් නමින් පුවත්පතක් ආරම්භ කරන ලදී
- වසර 8 ක් පමණ ඉන්දියානු ජාතික සංගමයේ සභාපතිත්වය දැරීය



ජවහර්ලාල්
ගාන්ධි

- 1889 දී අලහබාද්හි උපත ලැබීය
- නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා විය
- ලෝක ඉතිහාස සිහිවටන එතුමාගේ කෘතියකි
- ඉන්දීරා ගාන්ධි එතුමාගේ දියණියයි

සවියේන් පෙරට - අපි එකට
e - ඉගෙනුම් පාසල
භෞරණ අධ්‍යාපන කලාපය

ශ්‍රේණිය	විෂයය	වාරය	පාඩම
9	ඉතිහාසය	2	04. ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය - ඇගයීම

සැකසුම- මේස මල්හාරි මිය
බප/හො විද්‍යාගම ක.වි

1. ඉන්දියාව තුළ ප්‍රබල බලපෑමක් කල යුරෝපා ජාතීන් තුනක් නම් කරන්න

.....

2. එම ජාතීන්ගේ ප්‍රධාන අරමුණු තුනක් සඳහන් කරන්න

.....

3. යුරෝපා ජාතීන් අතරින් ඉන්දියාව තුළ ස්ථාවර දේශපාලන බලයක් ගොඩනගන ලද්දේ කවුරුන්ද?

.....

4. නව මුහුදු මාර්ග ඔස්සේ පැමිණ ක්‍රි.ව 1498 දී ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණියේ කවුරුන්ද?

.....

5. ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශවල පැවති පෘතුගීසි බලයට මුල් වරට තර්ජනයක් එල්ල වූයේ කුමන ජාතියෙන්ද?

.....

6. ඉන්දියාවේ පෘතුගීසි බලය පැතිරවූයේ කවුරුන් විසින්ද?

.....

7. ඉන්දියාවේ ලන්දේසි බලය පැතිර වූයේ කවුරුන් විසින්ද?

.....

8. ඉංග්‍රීසින් ඉන්දියාවට පැමිණෙන විට සිටි මූගල් අධිරාජ්‍යයා කවුරුන්ද?

.....

9. ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යයට පදනම සපයන ලද්දේ කවුරුන් විසින්ද?

.....

10. ෂා ජහන් රජු විසින් කරන ලද අග්‍ර ගණ්‍ය නිර්මාණය කුමක්ද?

.....

11. මූගල් අධිරාජ්‍යය පරිහාණියට පත්වූයේ කුමන රජුගේ කාලයේදීද

.....

12. ප්‍රංශ ජාතිකයින් ඉන්දියාවේ පිහිටවූ වෙළඳ ගබඩා මොනවාද?

.....

13. උපකාරක ගිවිසුම් ක්‍රමය හා අස්වාමික න්‍යාය යනු කුමක්ද?

.....

.....

.....

14. සිපොයි හමුදාව ලෙස හඳුන්වන ලද්දේ කවුරුන්ද?

.....

.....

15. සිපොයි කැරැල්ල ඇතිවූයේ කුමන වර්ෂයේදීද?

.....

16. සිපොයි කැරැල්ල ඇතිවීමට බලපෑ ආසන්නම හේතුව සඳහන් කරන්න

.....

.....

17. සිපොයි කැරැල්ල ඇති වීමට බලපෑ වෙනත් හේතු තුනක් සඳහන් කරන්න

.....
.....
.....

18. සිපොයි කැරැල්ල අතරතුර කැරලිකරුවන් විසින් ඉන්දියාවේ අධිරාජ්‍යයා බවට ප්‍රකාශයට පත් කළේ කවුරුන්ද?

.....

19. එම කැරැල්ල අසාර්ථක වීමට හේතු තුනක් සඳහන් කරන්න

.....
.....
.....

20. එම කැරැල්ලේ ප්‍රතිඵල තුනක් සඳහන් කරන්න

.....
.....
.....

21. ඉන්දියාව තුළ බ්‍රහ්ම සමාජය නැමති සංවිධානය පිහිටුවන ලද්දේ කවුරුන්ද?

.....

22. ඉන්දියාවේ හින්දු පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමියා කවුරුන්ද?

.....

23. මුස්ලිම් ජනතාව පිහිටවූ සංවිධාන මොනවාද?

.....

24. ඉන්දියානුවන් තුළ දේශානුරාගය වර්ධනය වීමට බලපෑ හේතු දෙකක් සඳහන් කරන්න

.....
.....

25. ඉන්දියානු ජාතික සංගමය පිහිටු වීමට මූලික අඩිතාලම දමන ලද්දේ කවුරුන්ද?

.....

26. එම සංගමයේ ප්‍රථම සභාපති තනතුරට පත් වූයේ කවුරුන්ද?

.....

27. ඉන්දියානු ජාතික සංගමයේ අරමුණු දෙකක් සඳහන් කරන්න

.....
.....

28. මෙම සංගමයේ සිටි මධ්‍යස්ථමතධාරීන් යනු කවුරුන්ද?

.....
.....

29. ඔවුන් තම අරමුණු ඉදිරිපත් කිරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්ති මොනවාද?

.....
.....
.....

30. එම සංගමයේ සිටි මධ්‍යස්ථමතධාරීන් නම් කරන්න

.....
.....

31. 1905 -1919 කාලයේදී ජාතික සංගමයේ සිදුවූ වෙනස කුමක්ද?

.....

32. අන්තවාදී අදහස් පෝෂණය කළ ග්‍රන්ථ කතුවරුන් සඳහන් කරන්න

.....
.....

33. ස්වදේශීය ව්‍යාපාරය යනු කුමක්ද?

.....

34. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය ක්‍රියාත්මක වන විට ඉංග්‍රීසින් ඉන්දියාවට ලබා දුන් ප්‍රතිසංස්කරණ මොනවාද?

.....
.....

35. ස්වරාජ්‍ය සංකල්පය යනු කුමක්ද?

.....
.....

36. ස්ව රාජ්‍ය සංකල්පය ප්‍රචලිත කළේ කවුරුන්ද?

.....

37. 1919 ඉන්දියානුවන්ගේ නිදහස සීමා කිරීම පිණිස ඉංග්‍රීසින් ගෙන ආ පනත කුමක්ද?

.....

38. සත්‍ය ග්‍රහ ව්‍යාපාරය හඳුන්වා දුන්නේ කවුරුන් විසින්ද?

.....

39. ජලියන්වාලා බාග් බේදවාචකය යනු කුමක්ද?

.....
.....

40. 1920 දී ආරම්භ කළ සහයෝගීතා වර්ජනයේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග 3 ක් සඳහන් කරන්න

.....
.....
.....

41. ඉන්දියාවේ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට මුස්ලිම් ලීගය පිහිටු වනු ලැබුයේ කුමන වර්ෂයේදීද?

.....

42. එම සංගමයේ අරමුණු දෙකක් සඳහන් කරන්න

.....
.....

43. ඉංග්‍රීසින් විසින් ඉන්දියාව තුළ නිදහස් සටන අඩපණ කිරීමට යොදාගත් බහුලම උපක්‍රමය කුමක්ද?

.....

44. ඉංග්‍රීසින් බෙංගාලය බෙදා වෙන් කරන ලද්දේ කුමන වර්ෂයේදී ද?

.....

45. ස්ව රාජ්‍ය යනු මගේ ජන්ම උරුමයකි. එය මම ලබා ගනිමි. මෙම ප්‍රකාශය කරන ලද්දේ කවුරුන්ද?

.....

46. මහත්මා ගාන්ධි තුමා නීතිඥයෙකු වශයෙන් සේවය කරන ලද්දේ කිනම් රටකද?

.....

47. විම්පරන් ව්‍යාපාරය යනු කුමක්ද?

.....
.....

48. බේඩා ව්‍යාපාරය යනු කුමක්ද?

.....
.....

49. ඉන්දියානු ජාතික සංගමය හා සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධතාව ගොඩනගන ලද්දේ කවුරුන් විසින්ද?

.....

50. දණ්ඩි පා ගමන යනු කුමක්ද?

.....
.....

51. ගාන්ධි-අර්චන් ගිවිසුම ඇතිවූයේ කුමන වර්ෂයේදීද?

.....

52. දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වූයේ කුමන වර්ෂයේදීද?

.....

53. ඉංග්‍රීසින් ඉන්දියාවෙන් පිටවෙනු සටන් පාඨය යටතේ විරෝධතා ව්‍යාපාරයක් ඇති කරන ලද්දේ කවුරුන්ද?

.....

54. ඉන්දියාවේ අවසන් බ්‍රිතාන්‍ය ප්‍රතිරාජ්‍යා කවුරුන්ද?

.....

55. මුස්ලිම් ජනතාව වෙනුවෙන් පකිස්ථානය යනුවෙන් වෙනම රටක් පිහිටුවා ගැනීමට මූලික වූයේ කවුරුන්ද?

.....

56. ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස ලැබුවේ කවදාද?

.....

57. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා කවුරුන්ද?

.....

සවියන් පෙරට - අපි එකට
e - ඉගෙනුම් පාසල
භෞරණ අධ්‍යාපන කලාපය

ශ්‍රේණිය	විෂයය	වාරය	පාඩම
9	ඉතිහාසය	2	04. ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය - පිළිතුරු

සැකසුම- මේස මල්හාරි
 බප/භො වීදාගම ක.වි

1. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි
2. වෙළඳාමෙන් වාසි ලබා ගැනීම, ආගම පැතිරවීම, දේශපාලන බල ව්‍යාප්තිය
3. ඉංග්‍රීසින්
4. වස්කෝද ගාමා
5. ලන්දේසි
6. අපොනසෝ ද අල්බුකර්ක්
7. පිටර්සන් කුක්
8. ජහන්ගීර්
9. බාබුර් නැමැත්තා
10. ටජ්මහල්
11. ඕරංසෙබ්
12. සුරාට්

13. උපකාරක ගිවිසුම් ක්‍රමය

අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් තර්ජන තිබූ ස්වදේශික පාලකයින් සමඟ ගිවිසුම් ඇතිකරගෙන එම රාජධානි වල ආරක්ෂාවට ඉංග්‍රීසි හමුදා නතර කිරීම

අස්වාමික න්‍යාය

නීත්‍යානුකූල රජ පරපුරට අයත් රාජ්‍ය උරුමකරුවෙකු නොමැතිව මිය යන පාලකයින්ගේ රාජධානි තමන් යටතට ගැනීම

14. ඉංග්‍රීසින් යටතේ බඳවා ගෙන සිටි ඉන්දියානුවන්

15. 1857

16. එන්පීල්ඩ් නම් රයිපල් වර්ගයට යොදන පතොරම් කවරයක බහා ඇති අතර එය පිටතට ගැනීමට නම් කවරය කටින් කඩා විවෘත කළ යුතුවිය. එම පතොරම් වල ග්‍රීස් තැවරීමේදී ගව තෙල් හෝ ඌරු තෙල් මිශ්‍ර කර ඇතැයි ඉන්දියානුවන් තුළ මතයක් පැතිර ගියේය. භින්දු ජාතිකයින් ගවයා පූජනීය සත්වයෙකු ලෙස සැලකූ අතර මුස්ලිම් ජාතිකයින් ඌරා අපිරිසිදු සත්වයෙකු ලෙස සැලකූහ. එම නිසා සිපොයි හටයින් එම රයිපල් වර්ගය ප්‍රතික්ෂේප කරන ලදී. මෙහිදී ඉංග්‍රීසින් එම හටයින්ට දඩුවම් කරන ලද අතර එම සිද්ධිය කැරැල්ලට බලපෑ ආසන්නම හේතුවයි

17. වෙළඳ සමාගමේ වාසි තකා ගෙන ගිය පාලනයට ඉන්දියානුවන් විරුද්ධ වීම

වෙළඳ සමාගමේ ප්‍රතිපත්ති නිසා දේශීය කර්මාන්ත බිඳ වැටීම

ස්වදේශීය ආගම් නොසලකා හැර ක්‍රිස්තියානි ආගම පැතිර වීමට උත්සහ කිරීම

18. බහදුර්ෂා

19. පොදු සැලැස්මක් නොතිබීම

මධ්‍යගත නායකත්වයක් නොතිබීම

සටන්කාමීන් අතර සන්නිවේදනය දුර්වල වීම

20. වෙළඳ සමාගමේ පාලනය අවසන් කර ඉන්දියාව පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය පත් වීම

21. රාම් මෝහන් රෝයි

22. රාම් මෝහන් රෝයි

23. අහමඩියා සහ අලිගාර්

24. * බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඉන්දියාව දේශපාලන වශයෙන් එක්සත් වීම
 - * මහා මාර්ග සන්නිවේදනය දියුණු වීම නිසා එකමුතු කම පිළිබඳ හැඟීම් වර්ධනය වීම
 - * ඉන්දියාවේ ඇතැම් පිරිස් බටහිර අධ්‍යාපනය ලැබූ නිසා නිදහස සමානාත්මතාවය පිළිබඳ ඔවුන් තුළ හැඟීම් ඇති වීම
25. ඇලන් ඔක්ටවියන් නියුම්
26. ඩබ්.සී.බෙන්ටන්
27. * සියලු ඉන්දියානුවන් තුළ මිත්‍රත්වය හා සහයෝගිතාව වර්ධනය කිරීම
 - * ඉන්දියානු උගතුන් තුළ පැවති අදහස් එක් රැස්කොට සමාජ ගැටලු අධ්‍යනය කිරීම
 - * ඉන්දියානු ජනතාවගේ සුබසෙත සඳහා අනාගත සැලසුම් යෝජනා ඉදිරිපත් කිරීම
28. ඉන්දියානු ජාතික සංගමයේ සිටි නීතිඥයින්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් වැනි උගතුන්
29. * ව්‍යවස්ථාදායකය පුළුල් කොට එහි බලතල වැඩි කිරීම
 - * සිවිල් සේවයට බඳවා ගන්නා ඉන්දියානුවන් පිරිස වැඩිකර ගැනීම
 - * යුද්ධ හමුදා සඳහා දරන වියදම අඩු කර ගැනීම
30. ඩබ්.සී.බෙන්ටන්, දඩාබායි නඹරෝජි, සුරේන්ද්‍රනාත් බැනර්ජි
31. මධ්‍යස්ථ මතධාරීන්ගේ බලය දුර්වල කොට රැඩිකල් මත දරන තරුණ පිරිසක් ඉදිරියට පැමිණීම
32. ලාල් ලජ්පත් රායි, බාල් ගංගාධාර් තිලක්, බීපත් චන්ද්‍රපාල්
33. බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කොට ස්වදේශීය නිෂ්පාදන භාවිතය ප්‍රවලිත කිරීම
34. මෝර්ලි-මීන්ටෝ, මොන්ටේගු-චෙම්ස්ෆර්ඩ් ප්‍රතිසංස්කරණ
35. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටතේම පවතින අතර රටේ පාලන බලතල ඉන්දියානුවන්ට ලැබෙන පාලන ක්‍රමයක්
36. බාල් ගංගාධාර් තිලක් හා ඇනි බෙසන්ට්
37. රෝලට් පණත
38. මහත්මා ගාන්ධිතුමා

39. 1919 අමරික්සාර්නි ජලියන්වලා බාග් නගරයේ රැස්වීමකට පැමිණි දහස් සංඛ්‍යාත නිරායුධ ඉන්දියානුවන් පිරිසකට ඉංග්‍රීසින් විසින් වෙඩි තැබීම. මෙහිදී විශාල ප්‍රමාණයක ඉන්දියානුවන් පිරිසක් මරණයට පත්විය

40. *ඉංග්‍රීසින් විසින් දි තිබූ පදවි නාම භානම්බු නාම ආපසු දීම

* විදේශීය භාණ්ඩ වර්ජනය

* උසාවි ඇතුලු රජයේ කාර්යාල වර්ජනය කිරීම

41. 1906

42. * සිවිල් සේවයට ඇතුලු වීමට මුස්ලිම්වරුන්ට ඇති ඉඩකඩ වැඩි කර ගැනීම

* ව්‍යවස්ථාපයකට ඇතුලු වීමට ඇති ඉඩකඩ වර්ධනය කර ගැනීම

43. අන්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම

44. 1905

45. බාල් ගංගාධාර් තිලක්

46. දකුණු අප්‍රිකාව

47. වම්පරන් දිස්ත්‍රික්කයේ ඉන්ඩිගෝ වගා කළ ජනතාවගේ දුක් ගැනවිලි වලට මැදිහත් වී ක්‍රියා කිරීම

48. ගුජරාටයේ බේඩා ප්‍රාන්තයේ වසංගත හා නියඟය නිසා බදු ගෙවීමට නොහැකිව අසරණ වී උන් ජනතාවට සහන අත් කර දීමට ගෙන ගිය ව්‍යාපාරය

49. මහත්මා ගාන්ධි තුමා

50. 1930 වර්ෂයේ ගාන්ධිතුමන්ගේ නායකත්වයෙන් සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ විය. මෙහිදී රජයේ ලුණු වෙළඳාම සම්බන්ධ නීති කඩා විරෝධය පාන ලදී. එය දණ්ඩි පා ගමන ලෙස හඳුන්වයි.

51. 1931

52. 1939

53. මහත්මා ගාන්ධි තුමා

54. මවුන්ට් බැටන් සාමි

55. මොහමඩ් අලි ජින්නා

56. 1947 අගෝස්තු 15

57. ජවහර් ලාල් නේරු